

ශ්‍රී ලංකා ජනරජය  
REPUBLIC OF SRI LANKA

"බ" ආකාරයේ පත්‍රය  
Form "B"

(6 වැනි පරමලියය / Regulation 6)

පැමිණීමේ විසා ඉල්ලුම්පත්‍රය  
APPLICATION FOR A VISIT VISA

ගමන් බලපත්‍රයේ අංකය ] \_\_\_\_\_ අවලංගු වන දිනය ] \_\_\_\_\_  
Passport No. Date of Expiry

නිකුත් කළ දිනය ] \_\_\_\_\_ නිකුත් කළ ස්ථානය ] \_\_\_\_\_  
Date of Issue Place of Issue

කලින් ගමන් බලපත්‍ර ලබා තිබුණි නම් ඒවායෙහි විස්තර ] \_\_\_\_\_  
Details of previous passports held, if any

1. සම්පූර්ණ නම ] \_\_\_\_\_  
Name in full (පෙළපත් නම මුලින්, පැහැදිලි අකුරින්/Surname first, in block letters)

පියාගේ නම ] \_\_\_\_\_  
Name of Father

2. ජාතිය ] \_\_\_\_\_  
Nationality

දේශීයතාවය ලබා තිබේ නම්, දේශීයතාවය ලබාගත් දින, ස්ථානය හා කලින් ජාතිය ] \_\_\_\_\_  
If naturalized, date and place of naturalization and former nationality

3. (අ) උපන් දිනය ] \_\_\_\_\_  
(a) Date of Birth

(ආ) උපන් ස්ථානය ] \_\_\_\_\_  
(b) Place of Birth

4. අවවාහකද, විවාහකද, වෑන්දනුද, දික්කසාද ද යන මග ] \_\_\_\_\_  
Civil status (Single, married, widower, widow or divorcee)

5. විවාහක නම්, බිරිඳගේ/ස්වාමියාගේ වාසස්ථානය හා සම්පූර්ණ ලිපිනය ] \_\_\_\_\_  
If married, where spouse is resident and full Postal Address

6. ඉල්ලුම්කරුගේ ලය ] අඩි \_\_\_\_\_ අඟල් \_\_\_\_\_ /සෙ.මී. \_\_\_\_\_  
Applicant's height foot inches / C.M.

7. හඳුනාගැනීමේ සලකුණු හෝ විශේෂ ලක්ෂණ ] \_\_\_\_\_  
Any identification marks or peculiarities

8. ඉල්ලුම්කරුගේ ලිපිනය ] \_\_\_\_\_  
Applicant's address

(අ) නිත්‍ය ] \_\_\_\_\_  
(a) Permanent

(ආ) ශ්‍රී ලංකාවේ නැවතී සිටියදී ] \_\_\_\_\_  
(b) During staying in Sri Lanka

9. වෘත්තීය හෝ රක්ෂාව ] \_\_\_\_\_  
Profession or Occupation

10. සේවා සපයන්නෙකු සිටී නම්, ඔහුගේ නම හා ලිපිනය ] \_\_\_\_\_  
Name and Address of employer, if any

11. ව්‍යාපාරයක යෙදී සිටී නම්, ව්‍යාපාරය පිහිටි ස්ථානය ] \_\_\_\_\_  
If in business where business is

12. කලින් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ ද? එසේ නම්, ගියවර පදිංචි කිරී කැර හා රට හැර ගිය දිනය ] \_\_\_\_\_  
Whether previously in Sri Lanka? If so, last place of residence and date of leaving

මියවර ලබාගෙන තිබූ විසා පත්‍රයේ හෝ වසා බලපත්‍රයේ විස්තර—  
Particulars of visa or residence permit laws obtained—

(අ) විසාවක් නම්, නිකුත් කළ දිනයත්, වලංගු කාලසීමාවක් සටහන් කරන්න ] \_\_\_\_\_  
(a) If visa, give date of issue and period of validity

(ආ) වසා බලපත්‍රයක් නම්, නිකුත් කළ දිනය, වලංගු කාලසීමාව, බලපත්‍ර අංකය හා නිකුත් කිරීමට හේතුව සටහන් කරන්න. ] \_\_\_\_\_  
(b) If residence permit, give date of issue, period of validity, permit No. and purpose of issue

13. ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දීම හෝ ශ්‍රී ලංකාවේ රැඳී සිටීම දිරිස කිරීම හෝ, මට කලින් ප්‍රතික්ෂේප කර තිබේ ද? එසේ නම් කවුන් විසින් කවර අවස්ථාවකදී ද? නැතහොත් දැන් හෝ මීට පෙර හෝ විටරටක ශ්‍රී ලංකා විසා කාර්යාලයකින් මිසා ඉල්ලුම් කර තිබේ ද? එසේ නම්, එම ඉල්ලුම්පත්‍රය පිළිබඳව දැනට පවතින තත්ත්වය හා ඒ පිළිබඳ සියලුම විස්තර දක්වන්න: Whether permission to visit Sri Lanka or to extend stay in Sri Lanka has been refused previously and, if so, by whom and when or whether application has been made new or previously to any Sri Lanka visa office abroad? If so, full particulars and position of such application:

14. දැන් පැමිණීමට අදහස් කරන්නේ කුමක් සඳහා ද ] \_\_\_\_\_  
Object of present visit

15. ශ්‍රී ලංකාවට පැමිණෙන මාර්ගය හා ආකාරය ] \_\_\_\_\_  
Route and mode of travel to Sri Lanka

16. පැමිණීමේ විසාව අවශ්‍ය කාලසීමාව ] \_\_\_\_\_  
Period for which visit visa is required

17. (අ) ඉල්ලුම්කරු පිළිබඳ තොරතුරු සැපයිය හැකි වූත්, අවශ්‍ය වූවහොත් හිඟ නඩත්තු කිරීම් හා පෙරලා සියරට යැවීම සඳහා ඇවරිය හැකි වූත්, ශ්‍රී ලංකිකයකුගේ නම හා ලිපිනය: ] \_\_\_\_\_  
(a) Name and address of a person in Sri Lanka who can furnish information regarding applicant and security for maintenance and repatriation of the applicant, if so required

(ආ) ඉල්ලුම්කරු පිළිබඳ තොරතුරු සැපයිය හැකි, ඉල්ලුම්කරුගේ රටෙහි මිග කිරීමේ පුද්ගලයකුගේ නම හා ලිපිනය: ] \_\_\_\_\_  
(b) Name and address of a responsible person in applicant's own country who can furnish information regarding applicant

18. ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඉල්ලුම්කරු සමඟ සමග ගෙන යන හෝ ඉල්ලුම්කරුට ලබාගත හැකි මින ජුද්ගු කොපමණද? How much money will the applicant have with him or have available for himself on arrival in Sri Lanka?

19. මෙහි ඉල්ලුම් පිළිබඳව වෙනත් හේතු ] \_\_\_\_\_  
Any other reason to urge in support of application

ඉහත සඳහන් ප්‍රකාශයන් මගේ දැනුම හා විශ්වාසයේ ප්‍රකාර සත්‍ය බවත්, ශ්‍රී ලංකාවට පැමිණීමේ පසු බැඳුණු සේවාව හෝ රේකර් කිරීමේ රත්වීමක නොගෙදන බවත්, ශ්‍රී ලංකාවේ රැඳීමට මට බලය ලැබූ පසු කාලසීමාව ඉක්මවා මෙම ශ්‍රී ලංකාවෙන් මිමි යන බවත් පවසන්න ප්‍රකාශ කරමි. ශ්‍රී ලංකාවේ සිටියදී මගේ ලිපිනයෙහි කිසියම් වෙනසක් ඇති වුවහොත් මා වසාල, කොළඹ ආපනගන හා විවේක කාලකට දැන්වීමට ද මම පොරොන්දු වෙමි.  
I hereby declare that to the best of my knowledge and belief the foregoing statements are true, that I shall not engage myself in any employment, paid or unpaid, on arrival in Sri Lanka and that I shall leave Sri Lanka before the date of expiry of the period of my authorized stay in the Island. I also undertake to notify the Controller of Immigration and Emigration, Colombo, immediately on change of my address, whilst in Sri Lanka.

අත්සන ] \_\_\_\_\_  
Signature

දිනය ] \_\_\_\_\_  
Date

- 1. (1) පැමිණීමේ විසාවක් සඳහා ඉල්ලුම්පත්‍ර එම පමණ ආරම්භ කිරීමට අදාළ කරන දිනට ඉටු වන පමණ මාසයකට පෙර ඉදිරිපත් කළ යුතුය.
  - (2) පැමිණීමේ විසා පත්‍රයක් සඳහා ගාස්තු දා කරන්නේ අන්‍යෝන්‍ය රටවලට ගොස් සිටීමට අදාළ කරගෙනය. එම දා මගේ බලපත්‍ර කොපමණ රත්වීම් මගේ බලපත්‍ර අත්හැර සඳහා ආකීර්මය නැතිව විසා නිකුත් කරනු ලැබේ.
  - (3) විසාවක් නිකුත් කිරීමේ අදාළ ගාස්තුව මීටර 4.5 x 3.5 ප්‍රමාණයේ පොරොන්දු දැමූ ඉදිරිපත් කිරීමේ ඉල්ලුම්කරුගේ පිළිගත හැකිය.
- Note:—(1) An application for a visa must be made at least one month before the date of intended travel.  
(2) Fee for a visit visa is charged on a reciprocal basis. Holders of diplomatic or official passports will be granted or issued visas free of charge.  
(3) An applicant must submit two copies of his photograph 4.5 x 3.5 c.m. for issue of visa.